

1.1 මතය

සීමාසහිත ත්‍රිකුණාමල විදුලිබල සමාගමෙහි (“සමාගම”) 2019 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීරණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2019 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ. මෙම විගණනය සඳහා ප්‍රසිද්ධ වෘත්තියෙහි යෙදී සිටින වරලත් ගණකාධිකාරී සමාගමක සහය මා ලබාගන්නා ලදී.

මූල්‍ය ප්‍රකාශන වලින්, 2019 මාර්තු 31 දිනට සමාගමේ මූල්‍ය තත්ත්වය හා එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

කරුණු අවධාරණය කිරීම

2016 වර්ෂය තුළදී සමාගම විසින් සම්පූර්ණ ගල් අඟුරු බලාගාරයේ සංවර්ධන කටයුතු නතර කළ බව සඳහන් වන මූල්‍ය ප්‍රකාශන සටහන 4 කෙරෙහි අවධානය යොමු කරමි. කෙසේ වෙතත්, මෙගාවොට් 50 ක සූර්ය බලශක්ති බලාගාරයක් සහ මෙගාවොට් 500 ක ගල් අඟුරු විදුලි බලාගාරයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති හෙයින් සමාගම අනාගත නිශ්චිත කාලයක් ඉදිරියට යනු ඇතැයි කළමනාකාරිත්වය විශ්වාස කරයි. කෙසේ වෙතත්, සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් ඉහත බලාගාරවල සංවර්ධන කටයුතු සම්බන්ධව කිසිදු වැඩිදියුණු කිරීමක් සිදු කර නොතිබුණි.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතීන් යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සත්‍ය හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය යැයි කළමනාකරණය තීරණය කරනු ලබන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර

අබණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම භාසමාගමේ අබණ්ඩ පැවැත්මට අදාළකරුණු අනාවරණය කිරීම ද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය හා සම්බන්ධ පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව සමාගම විසින් සමාගමේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යාම අවශ්‍ය කෙරේ.

1.4 විගණන විෂය පථය

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක අවප්‍රකාශයන්ගෙන් තොර බවට තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක අවප්‍රකාශනයන් ඇති විය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ආර්ථික තීරණ ගැනීමේදී ඒ පිළිබඳව සැලැකිලිමත් විය යුතුය.

වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. මා විසින්,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීමෙන් වංචා සහ වැරදි හේතුවෙන් ඇතිවන්නා වූ අවදානම් මඟ හරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබා ගැනීම මාගේ මතයට පදනම් වේ. ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන අතර, දුස්සන්ධානය, ව්‍යාජ ලේඛන සැකසීම, වේතනාන්විත මඟහැරීම, හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීම වංචාවක් ඇතිවීමට හේතුවේ.
- අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස සමාගමේ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නා ලද නමුත්, අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය සහ යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල හා සම්බන්ධිත හෙළිදරව් කිරීම්වල සාධාරණත්වය ඇගයීම.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අබණ්ඩ පැවැත්ම පිළිබඳ ජරමාණාත්මක අවින්ශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අබණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරණ ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමුකළයුතු අතර, එම හෙළිදරව් කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතු වේ. මාගේ නිගමනයන් විගණකගේ වාර්තාවේ දිනය දක්වා ලබාගන්නා ලද විගණන සාක්ෂි මත පදනම් වේ. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත සමාගමේ අබණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.

- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථය ද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පටිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව එකී පද්ධති, පටිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේද යන බව,
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත්කරණ ලද වෙනත් පොදු හෝ විශේෂ විධිවිධානයකට අනුකූලව, සමාගම ක්‍රියාකර ඇති බව.
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව සමාගම කටයුතු කර ඇති බව,
- සමාගමේ සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවක් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 14,839,412 ක බදුවලට පෙර ශුද්ධ අලාභයක් වූ අතර පසුගිය වර්ෂයේ අනුරූප ශුද්ධ අලාභය රු. 348,951,634 ක් විය. එබැවින් මූල්‍ය ප්‍රතිඵලයේ රු. 334,112,222 ක අලාභයේ අඩුවීමක් නිරීක්ෂණය විය. පෙර වර්ෂයේ විස්තීර්ණ ආදායම් ප්‍රකාශයට එරෙහිව රු. 343,915,606 ක් වූ කෙරිගෙන යන ප්‍රාග්ධන වැඩ කපා හැරීම අලාභයේ මෙම වාසිදායක තත්ත්වයට ප්‍රධාන හේතුව විය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 මෙහෙයුම් ආකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>දම්වැල් සම්බන්ධක වැට(Chain Link Fence) ඉදිකිරීම රුහුණු සංවර්ධන කොන්ත්‍රාත් සහ ඉංජිනේරු (පුද්ගලික) සමාගමට 2015 අගෝස්තු 14 දින රු.48,282,120 ක කොන්ත්‍රාත් වටිනාකමකට ප්‍රදානය කර තිබුණු අතර කොන්ත්‍රාත් කාලය මාස හයක් (06) විය. කොන්ත්‍රාත්තුව අවසන් කළයුතු දිනය 2016 පෙබරවාරි 13 විය. ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම සඳහා සමාගම විසින් 2018 මැයි 31 දක්වා දින දීර්ඝ කිරීම් එකොළහක් (11) ලබා දී ඇතත්, මෙම වාර්තාවේ දිනය වන විට භෞතික ප්‍රගතිය සියයට 98 ක් පමණක් විය.</p>	<p>කළමනාකරණ අදහස් ලැබී නොතිබුණි.</p>	<p>කොන්ත්‍රාත් ගිවිසුමට අනුව කොන්ත්‍රාත් කටයුතු නිම කිරීමට පියවර ගත යුතුය.</p>

3.2 මානව සම්පත් කළමනාකරණය

වර්ෂය අවසාන වන විට කිසිදු මෙහෙයුමක් නොමැති බැවින් සමාගම අභ්‍යන්තරව කාර්ය මණ්ඩලය බඳවාගෙන නොතිබුණි. සංගමික ව්‍යවස්ථාවලිය සහ බද්ධ ව්‍යාපාර ගිවිසුම අනුව විශේෂිත තනතුරු පැවතුණි. ගිණුම් අංශයේ සහ ක්ෂේත්‍ර අධීක්ෂණය සඳහා වෙනත් නිලධාරීන් නිදෙනෙකු බාහිරින් බඳවාගෙන තිබුණි. ඒ වනවිට බඳවා ගැනීමේ පටිපාටියක් සකස් කර නොතිබුණි.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 වාර්ෂික වාර්තා සහාගත කිරීම

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	අදහස් නිර්දේශය
2003 ජුනි 02 දිනැති රාජ්‍ය ව්‍යාපාර වකුලේඛ අංක. පීර්ඩ් / 12 අනුව 2016/2017 සහ 2017/2018 වර්ෂ සඳහා වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවේ සහාගත කර නොතිබුණි.	කළමනාකරණ අදහස් දැක්වීම	ලැබී වකුලේඛ අවශ්‍යතාවය අනුව වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවේ සහාගත කිරීමට පියවර ගත යුතුය.

4.2 සංයුක්ත සැලැස්ම සහ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2003 ජුනි 02 දිනැති රාජ්‍ය ව්‍යාපාර වකුලේඛ අංක පීර්ඩ් / 12 අනුව සමාගම විසින් සංයුක්ත සැලැස්මක් සහ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර නොතිබුණි.	කළමනාකරණ අදහස් දැක්වීම	වකුලේඛ අවශ්‍යතාවය පරිදි සංයුක්ත සැලැස්ම සහ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම සඳහා සමාගමේ කළමනාකාරීත්වය වහාම පියවර ගත යුතුය.

4.3 අභ්‍යන්තර විගණනය

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
අභ්‍යන්තර විගණන අංශයක් ස්ථාපිත කර නොතිබුණු අතර අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන අංශය විසින් සමාලෝචිත වර්ෂය සඳහා සමාගමේ කටයුතු පිළිබඳව විගණනයක් සිදු කර නොතිබුණි.	කළමනාකරණ අදහස් දැක්වීම	වෙනම අභ්‍යන්තර විගණන අංශයක් පිහිටුවීමෙන් හෝ අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන අංශය මගින් සමාගමේ කටයුතු පිළිබඳව අභ්‍යන්තර විගණනය සිදු කිරීම අවශ්‍ය වේ.

4.4 අයවැය පාලනය

----- විගණන නිරීක්ෂණය -----	කළමනාකාරිත්වයේ දැක්වීම -----	අදහස් ලැබී	නිර්දේශය -----
සමාලෝචිත වර්ෂය සඳහා වාර්ෂික අයවැයක් සකස් කර නොතිබුණි.	කළමනාකරණ අදහස් නොතිබුණි.	ලැබී	අනාගතයේදී සමාගම සඳහා වාර්ෂික අයවැය සකස් කිරීමට සමාගමේ කළමනාකාරිත්වය පියවර ගත යුතුය.